

කුඹල්ගමුව මිනි හයිඩ්‍රො (ප්‍රයිවට්) ලිමිටඩ් - 2018

1.1 මතය

කුඹල්ගමුව මිනි හයිඩ්‍රො (ප්‍රයිවට්) ලිමිටඩ් (“සමාගම”) 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

සමාගමේ 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මාවසින් විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීමයන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඈවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදීමෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බවට අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුහුණුවීන් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබා ගැනීම මාගේ මතයට පදනම් වේ. ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදු වන්නා වූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල සහ ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල යෝග්‍යතාවය අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කිරීම, ව්‍යුහය සහ අන්තර්ගතය ඇගයීමට ලක් කළ අතර ඒ සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත්

ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් පිරිමැසුම්දායීව, කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.5.1 ලැබිය යුතු ගිණුම්

| විගණන නිරීක්ෂණය | කළමනාකරණයේ දැක්වීම | අදහස් | නිර්දේශය |
|--|----------------------------------|-------|---|
| සමාගම විසින් ණයගැතියන්ගෙන් තහවුරු කිරීම් කැඳවා නොතිබුණි. | කළමනාකරණය විසින් දක්වා නොතිබුණි. | අදහස් | තහවුරු කිරීම් ලබා ගෙන විගණනය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය. |

1.5.2 ගෙවිය යුතු ගිණුම්

| විගණන නිරීක්ෂණය | කළමනාකරණයේ දැක්වීම | අදහස් | නිර්දේශය |
|--|----------------------------------|-------|---|
| සමාගම විසින් ණයහිමියන්ගෙන් තහවුරු කිරීම් කැඳවා නොතිබුණි. | කළමනාකරණය විසින් දක්වා නොතිබුණි. | අදහස් | තහවුරු කිරීම් ලබා ගෙන විගණනය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය. |

1.6 සම්බන්ධිත පාර්ශවයන් හා සම්බන්ධිත පාර්ශව ගනුදෙනු හෙළිදරව් නොකිරීම

| විගණන නිරීක්ෂණය | කළමනාකරණයේ දැක්වීම | අදහස් | නිර්දේශය |
|---|---|--|----------|
| සම්බන්ධිත පාර්ශවයන්ගේ හෙළිදරව් කිරීම් පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 24 හි 17 ඡේදය ප්‍රකාරව, අස්ථිත්වයක් විසින්, ප්‍රධාන කළමනාකාර පිරිස් සඳහා ගෙවනු ලබන මුළු වැටුප් සහදීමනා | සමාගම සහ ප්‍රධාන කළමනාකාර පිරිස් සමඟ සිදු වූ එකම ගනුදෙනුව සාමාන්‍යාධිකාරී සඳහා ලද සහ ගෙවිය යුතු වැටුප් සහ | ගිණුම්කරණ ප්‍රමිතියේ විධිවිධාන අනුගමනය කළ යුතුය. | |

පිළිබඳව සහ එක් එක් කෙටිකාලීන රැස්වීම් සඳහා සහභාගී වීම සඳහා සේවක ප්‍රතිලාභ, පශ්චාත් රැකියා අධ්‍යක්ෂ මණ්ඩලයට ගෙවන ලද ප්‍රතිලාභ, අනෙකුත් දිගුකාලීන ප්‍රතිලාභ, දීමනාය. ඉදිරියේදී වටිනාකම් ද සේවය අවසන් කිරීමේ ප්‍රතිලාභ සහ ඉදිරිපත් කිරීමට කටයුතු කරනු කොටස් මත පදනම් වූ ගෙවීම් පිළිබඳව ද ලැබේ. හෙළිදරව් කළ යුතුය.

කෙසේ වුවද, අස්ථිත්වය විසින් ප්‍රධාන කළමනාකාර පිරිස් සඳහා ගෙවනු ලබන වැටුප් සහ දීමනා හෙළිදරව් කර තිබුණද, ඒවායේ වටිනාකම් හෙළිදරව් කර නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.1,852,399ක බදු පෙර ශුද්ධ ලාභයක් වූ අතර ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ බදු පෙර ශුද්ධ අලාභය රු.803,153 ක් වූයෙන්, සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයේ රු.2,655,552 ක වර්ධනයක් පෙන්නුම් කෙරුණි. දළ ලාභය රු.1,002,772 කින් වැඩි වී තිබුණු අතර පරිපාලන වියදම් රු.2,441,366 කින් වැඩි වූවද, මූල්‍ය වියදම් රු. 4,591,076 අඩුවීම මෙම වර්ධනයට හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

සමාලෝචිත වර්ෂයේ ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්, ඉකුත් වර්ෂය සමඟ සසඳා, විශ්ලේෂණය කර එහි වැඩිවීමේ හෝ අඩුවීමේ ප්‍රතිශතයන් පහත පරිදි දැක්වේ.

| ආදායම/වියදම | 2018 | 2017 | වැඩිවීම/අඩුවීම | ප්‍රතිශතය |
|------------------|--------------|--------------|----------------|-----------|
| ----- | ----- | ----- | ----- | ----- |
| | රු. | රු. | රු. | |
| ආදායම | 95,130,264 | 91,609,563 | 3,520,701 | 3.84% |
| විකුණුම් පිරිවැය | (34,923,155) | (32,405,226) | 2,517,929 | 7.77% |
| පරිපාලන වියදම් | (4,200,253) | (1,758,887) | 2,441,366 | 138.80% |
| මූල්‍ය වියදම් | (54,192,472) | (58,783,548) | (4,591,076) | 7.81% |

ඉකුත් වර්ෂය හා සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ ආදායම රු.3,520,701 වැඩි වී තිබුණු අතර විකුණුම් පිරිවැය ද රු.2,517,929 කින් වැඩි වී තිබුණි. තවද, ස්වාභාවික විපතීන් වූ හානිය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වූ වියදම් හේතුවෙන් පරිපාලන වියදම් රු.2,441,366කින් වැඩි වී තිබුණු අතර මූල්‍ය වියදම් රු.4,591,076 කින් අඩු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

| විගණන නිරීක්ෂණය | කළමනාකරණයේ දැක්වීම | අදහස් | නිර්දේශය |
|---|---|-------|---|
| <p>නායයෑම් හේතුවෙන් කුඹල්ගමුව මිනි හයිඩ්‍රෝ විදුලි බලාගාරය 2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී හානියට පත් වී තිබුණි. අනතුරුව සමාගම විසින් එම හානිය රු.මිලියන 2.9 ක් බව ප්‍රකාශ කර තිබුණි. බලාගාරය නැවත සකස් කිරීමේදී, එය දින 50කට ආසන්න කාලයක් නිශ්ක්‍රීයව පැවතුණි. තවද, 2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී බලාගාරය තවත් නායයෑමකට ලක් වී තිබුණි.</p> | <p>කළමනාකරණය විසින් අදහස් දක්වා නොතිබුණි.</p> | | <p>බලාගාරය පිහිටුවීමට පෙර කළමනාකරණය විසින් ඉදිරියේදී ව්‍යාපෘතියේ ශක්‍යතාව පිළිබඳව අවධානය යොමු කළ යුතු අතර ව්‍යාපෘතිය රක්ෂණය කර ඇත්නම්, රක්ෂණය මගින් එම හානි ආවරණය කරගැනීමට කටයුතු කළ යුතුය.</p> |

3.2 මානව සම්පත් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

| විගණන නිරීක්ෂණය | කළමනාකරණයේ දැක්වීම | අදහස් | නිර්දේශය |
|--|---|-------|--|
| <p>(i) අනුමත කරන ලද විධිමත් බඳවා ගැනීමේ පරිපාටියකින් තොරව කාර්ය මණ්ඩලය බඳවාගෙන තිබුණි.</p> | <p>කළමනාකරණය විසින් අදහස් දක්වා නොතිබුණි.</p> | | <p>2003 ජුනි මස අංක පීරීඩී 12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය ප්‍රකාරව බඳවා ගැනීමේ පරිපාටියක් පිළියෙල කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතුය.</p> |
| <p>(ii) සමාගමේ කාර්ය මණ්ඩලය විසින් කිසිදු කළමනාකරණ ගාස්තුවක් අයකිරීමකින් තොරව එහි පරිපාලනයන්හි පරිපාලන කටයුතු සිදු කොට තිබුණි. රු.21,556,883 ක් වූ කාර්ය මණ්ඩල වියදම් පරිපාලනයන් අතර බෙදී ගොස් නොතිබුණි.</p> | <p>වර්ෂය තුළදී පරිපාලනයන් විසින් ප්‍රමාණවත් අතිරික්තයක් උත්පාදනය කර නොතිබුණු හෙයින් කළමනාකරණ ගාස්තු අයකිරීමේ ප්‍රතිපත්තිය ඒ කෙරෙහි බලපා නොතිබුණි. 2019 වර්ෂයේ සිට මෙම සංකල්පය අනුගමනය කිරීමට කටයුතු කරන්නෙමු.</p> | | <p>පරිපාලනයන් යනු වෙනම අස්ථිත්වයන් වන බැවින් කාර්ය මණ්ඩල වියදම් පරිපාලනයන් අතර බෙදී යා යුතුය.</p> |

4. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

| විගණන නිරීක්ෂණය | කළමනාකරණයේ දැක්වීම | අදහස් | නිර්දේශය |
|---|---|-------|--|
| 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛය අනුව, මූල්‍ය වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත කාර්යසාධන කෙටුම්පත් වාර්තාව සමග අනුමත මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු අතර එමෙන්ම, එය 2007 ඔක්තෝබර් 02 දිනැති අංක පීඊඩී/45 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයට ද අනුකූල විය යුතුයි. කෙසේ වෙතත්, 2018 වර්ෂය සඳහා සමූහයේ මූල්‍ය ප්‍රකාශන 2019 අගෝස්තු 07 වැනිදා විගණකාධිපති වෙත ඉදිරිපත් කර තිබුණි. | සමූහයේ මූල්‍ය ප්‍රකාශන ඉහත සඳහන් වාර්තාවලට පෙරාතුව ඉදිරිපත් කර තිබුණි. කෙසේ වෙතත්, සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස්වීම සහ වගකිවයුතු පුද්ගලයන්ගේ අත්සන් ලබා ගැනීමේදී මතුපු ගැටළු හේතුවෙන් මෙම ක්‍රියාවලිය ප්‍රමාද විය. | | වකුලේඛයේ විධිවිධානවලට අනුකූල විය යුතුයි. |

4.2 සංයුක්ත සැලැස්ම

| විගණන නිරීක්ෂණය | කළමනාකරණයේ දැක්වීම | අදහස් | නිර්දේශය |
|--|--|-------|--|
| 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛය අනුව, සමාගම විසින් සංයුක්ත සැලැස්මක් පිළියෙල කර නොතිබුණි. | කළමනාකරණය විසින් අදහස් දක්වා නොතිබුණි. | | වකුලේඛයේ විධිවිධානවලට අනුකූල විය යුතුයි. |

4.3 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

| විගණන නිරීක්ෂණය | කළමනාකරණයේ දැක්වීම | අදහස් | නිර්දේශය |
|---|--|-------|--|
| 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛය අනුව, සමාගම විසින් | කළමනාකරණය විසින් අදහස් දක්වා නොතිබුණි. | | වකුලේඛයේ විධිවිධානවලට අනුකූල විය යුතුයි. |

වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.

4.4 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය

කළමනාකරණයේ දැක්වීම

අදහස් නිර්දේශය

අභ්‍යන්තර විගණන ඒකකයක් ස්ථාපිත කර නොතිබුණ අතර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර විගණන ඒකක විසින් 2018 වර්ෂය සඳහා කිසිදු විගණනයක් සිදු කර නොතිබුණි.

කළමනාකරණය විසින් දක්වා නොතිබුණි.

අදහස් විධිමත් අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයක් වශයෙන් අභ්‍යන්තර විගණනය සිදු කළ යුතුයි.

4.5 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය

කළමනාකරණයේ දැක්වීම

අදහස් නිර්දේශය

2018 වර්ෂය සඳහා අනුමත අයවැය ලේඛනයක් සමාගම සතු නොවීය. එබැවින්, කාර්යසාධනය සහ අසාමාන්‍ය විචලනයන් සමාලෝචනය කළ නොහැකි විය.

කළමනාකරණය විසින් දක්වා නොතිබුණි.

2003 ජුනි 02 දිනැති අංක පීර්ඩ්/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය ප්‍රකාරව, අයවැය ලේඛනය සකස් කර ඒ සඳහා අනුමතිය ලබා ගත යුතුයි.

4.6 තිරසර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණය

කළමනාකරණයේ දැක්වීම

අදහස් නිර්දේශය

තිරසර සංවර්ධන අරමුණු පිළිබඳ එක්සත් ජාතීන්ගේ වසර 2030 න්‍යාය පත්‍රය ප්‍රකාරව, සියලුම රාජ්‍ය ආයතන තම විෂය පථය යටතට ගැනෙන අරමුණු සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා දායක විය යුතුයි. කෙසේවෙතත්, සමාගම තිරසර සංවර්ධන අරමුණු පිළිබඳව දැනුවත් වී නොතිබුණු අතර සපුරාගත යුතු ඉලක්ක, එම

කළමනාකරණය විසින් දක්වා නොතිබුණි.

සමාගම, තිරසර සංවර්ධන අරමුණු පිළිබඳ එක්සත් ජාතීන්ගේ වසර 2030 න්‍යාය පත්‍රයට අනුකූලව කටයුතු කළ යුතුයි.

අරමුණු සපුරා ගැනීමේදී ඇතිවන
අඩුපාඩු සහ එහි ප්‍රගතිය මැන
බැලීම සඳහා වන සුදුසු
දර්ශකයන් ද හඳුනා ගෙන
නොතිබුණි.